

ඉතිරිකිරීමේ ගිණුම්

අවුරුදු 18 ට වැඩි පාතික හැඳුනුම්පතක් හිමි ශ්‍රී ලංකා ප්‍රජාත්‍යාගෝනී ඉතුරුමේ ගිණුමක් විවෘත කළ හැක.

ඉතුරුමේ ගිණුමක අවම මූලික තැන්පත්ව රු. 300 කි.

ගිණුමට මුදල්, සාපු ප්‍රේශනෙන සහ ආදායකයා ලෙස සිංගර් ගිනින්ස් (ලංකා) පී.එල්.සී. සටහන් කළ වෙක්පත් තැන්පත් කළ හැක. එම වෙක්පත් “ආදායකයාගේ ගිණුමට පමණයි” ලෙස රේඛනාය කර තිබිය යුතුය.

තම අම්මතය පරිදි ගිණුම් හිමියාට පාස් පොත හෝ මාකික ගිණුම් වාර්තා බඩා ගැනීමේ හැකියාව පවතී.

පොලිය දෙනිකව ගිණුමේ ගේෂයට ගණනය වන අතර විය මාකිකව ගිණුමට බැර කරන බඩා ලබයි.

ආකර්ෂණීය 7% ක වාර්මික පොලී අනුපාතිකයක් සාමාන්‍ය ගිණුම් වලට හිමිවන අතර අවුරුදු 55 ට වැඩි ජේජ්ඩ ප්‍රජාත්‍යාගෝනී 1% ක අමතර පොලී ප්‍රතිගතයක් හිමි වේ. පොලී අනුපාතයන් ගනුදෙනුකරුව නොදුන්වා වුවද වෙතස් කිරීමට සිංගර් ගිනින්ස් ආයතනයට බලය හිමිය.

ඉතා තුදුරු අනාගතයේදීම හර කාඩ්පතක් ගිණුමට බඩා ගැනීමට පහසුකම් සැපයෙන අතර විසා කාඩ්පත් වලංගු ATM යන්තු සහ වෙළඳුකාලී තුළ විය හාවිතයට ගිණුම් හිමියාට හැකි වනු ඇත.

දින 365 ක් කිසිදු ක්‍රියාකාරකමක් කිදු නොවු ගිණුම් ස්වයංක්‍රීයවම අක්‍රිය වන අතර, මුදල් තැන්පත් සහ ආපසු ගැහුම් අවහිර වේ. විය දිර්සකාලිනව අවුරුදු 10 ට වැඩි කාලයක් අක්‍රියව පවතී හම් 2011 අංක 42 දරනු මුදල් ව්‍යාපාර පනතේ වගන්ති අනුව මහ බැංකුවට වාර්තා කරනු ලබයි.

ඉතිරි කිරීමේ ගිණුම අත්හිටුවන අවස්ථාවේදී අප ආයතනය විසින් රු. 300/- ක සේවා ගාස්තුවක් අය කරනු ලැබේ.

- අයදුම්පතුය සහ අනෙකුත් පෝරම මෙහිදී බාගත කළ හැකිය.
- යෝජනා සහ වෝදනා සඳහා මෙය හාවිතා කළ හැකිය.

මුතු ඉතුරුමේ ගිණුම

1. අවුරුදු 18 ට අඩු දරවන් වෙනුවෙන් දරවාගේ හාරකරුව මුතු ගිණුමක් විවෘත කළ හැක.
2. දරවාගේ උප්පැන්න සහතිකය සමඟ හාරකරුගේ පාතික හැඳුනුම්පත මෙහිදී අවශ්‍ය කරන මූලික පිටපත් වේ.
3. මූලික අවම තැන්පත මුදල රු. 300 වේ.
4. ගිණුමට මුදල්, සාපු ප්‍රේශනෙන සහ ආදායකයා ලෙස සිංගර් ගිනින්ස් (ලංකා) පී.එල්.සී. සටහන් කළ වෙක්පත් තැන්පත් කළ හැක. එම වෙක්පත් “ආදායකයාගේ ගිණුමට පමණයි” ලෙස රේඛනාය කර තිබිය යුතුය.
5. බාලවයක්කරු අවුරුදු 18 ට වැඩි වූ විට ගිණුම ස්වයංක්‍රීයවම සාමාන්‍ය ඉතුරුමේ ගිණුමක් ලෙස පරිවර්තනය වේ.
6. මුදල් ආපසු ගැනීම බාල වයස්කරු පුර්ණත්වයට පත්වන තුරු අත්හිටුවේ.

7. මෙම ගිණුමට පාස්පොතක් නිඩුත් කරයි.
8. පොලිය දෙනීකව ගත්තය කරන අතර මාසිකව ගිණුමට බැර කරනු ලබයි.
9. ගිණුම ආරම්භයෙන් මාස 60 ක් පිරැණු අවස්ථාවේ ගිණුමේ ගේජය බාලවයක්කරුගේ නම්න් පවතින වෙනත් ගිණුමකට මාරු කළ හැක.
10. බාල වයක්කරුගේ නම්න් පවතින ගිණුමක් අන්තිවුවන අවස්ථාවේදී හෝ වෙනත් බැංකිවක/මුලස ආයතනයක අඟි ගිණුමකට මාරු කරන අවස්ථාවේදී රු. 300/- ක සේවා ගාස්තු මුදලක් අප ආයතනය විසින් අය කරනු ලැබේ.
11. අදාළ ගිණුම අප ආයතනයේ ඉතුරුමේ ගිණුමකට මාරු වන අවස්ථාවේදී කිසිදු සේවා ගාස්තු මුදලක් අප ආයතනය විසින් අය කරනු නොලැබේ.
12. ආකර්ෂණීය තැග නිමි මුතු ගිණුම (ව).පො.අ. 4%) සහ ත්‍යාග නිමි නොවන මුතු ගිණුම (ව).පො.අ. 7.5%) වශයෙන් ගිණුම් වර්ග 2 කින් සමන්වීන වේ.

ගිණුම් ගේජය (රු.)	පොලි අනුපාතය (ව).පො.අ.)	ත්‍යාගය
5,000/-	4%	ඇටිලක් පාසල් පොත් සහ උපකරණ හෝ රු. 500 ක් වටිනා ත්‍යාග ව්‍යවරයක්
10,000/-	4%	පාසල් පොත් සහ උපකරණ හෝ රු. 700 ක් වටිනා ත්‍යාග ව්‍යවරයක්
25,000/-	4%	පාසල් පොත් සහ උපකරණ හෝ රු. 1200 ක් වටිනා ත්‍යාග ව්‍යවරයක්
50,000/-	4%	ළමා සයිනලයක් හෝ රු. 6500 ක් වටිනා ත්‍යාග ව්‍යවරයක්
100,000/-	4%	ළමා කඩඩි විකක් හෝ රු. 8000 ක් වටිනා ත්‍යාග ව්‍යවරයක්
300,000/-	4%	ලැප්ටොප් යන්තුයක් හෝ අමා නිදහ කාමර කටිවලයක්

- අයදුම්පත්‍රය සහ අනෙකුත් පෝරම මෙහිදී බාගත කළ හැකිය.
- යෝජනා සහ වෛද්‍යනා සඳහා මෙය හාවිනා කළ හැකිය.